

Covid 19- සති පාසල

10 ශ්‍රේණිය

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

පාඩම - ගිණුම්කරණය හැඳින්වීම

ගිණුම්කරණය යනු?

ව්‍යාපාරයක සිදුවන මුදලින් මැනිය හැකි ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කර නිසිපරිදි වර්ග කර ,මුල්‍ය වාර්තා පිළියෙළ කර අවශ්‍ය පාර්ශවයන්ට තොරතුරු ලබාදීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය වේ.

ගිණුම්කරණයේ අරමුණ

ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් තොරතුරු සැපයීම, ගිණුම්කරණයේ මූලික අරමුණ වේ.

වත්කම්

අතීත ගනුදෙනුවක ප්‍රතිපලයක් ලෙස ඇතිවන, අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ, ව්‍යාපාරය විසින් පාලනය කෙරෙන සම්පත් වත්කම් වේ

වගකීම්

අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිපලයක් ලෙස ඇති වන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය වගකීම් වේ

හිමිකම්

ව්‍යාපාරයක හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම ලෙස හැඳින්වේ.

ආදායම්

අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනය නිසා හිමිකමෙහි සිදුවන වැඩිවීම් හැර හිමිකමෙහි සිදුවන අනෙකුත් වැඩිවීම් ආදායම් ලෙස හැඳින් වේ.

වියදම්

ගැනිලි නිසා සිදුවන හිමිකමෙහි අඩුවීම හැරුණු විට හිමිකමෙහි සිදුවන අඩුවීම් වියදම් ලෙස හැඳින්වේ

ඇගයීම 01

පෙලපොතේ පිටු අංක 48 සිට 54 දක්වා ඇති ගිණුම්කරණය හැඳින්වීම පාඩම අධ්‍යයනය කර පිටු අංක 55 හා 56 හි ඇති ක්‍රියාකාරකම 01 හා 02 සිදුකරන්න.

